

**WEATHER FORECAST FOR 02<sup>nd</sup> JANUARY 2018**

**(Issued at 05.30 a.m. on 02<sup>nd</sup> January 2018)**

Mainly fair weather will prevail over most provinces of the island.

However, Showers or thundershowers can be occur at a few places in Uva, Southern, Central provinces and in the Ratnapura district after 2.00pm.

Misty conditions can be expected at some places in the Western, Sabaragamuwa and Central provinces during the morning.

**There may be temporary localized strong winds during thundershowers. General public is kindly requested to take adequate precautions to minimize damages caused by lightning activity.**

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේ වෙතත්, උච්ච, දකුණ සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

**WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING  
NEXT 24 HOURS (Issued at 05.30 a.m. on 02<sup>nd</sup> January 2018)**

Showers or thundershowers may occur at a few places in the deep sea areas off the coast extending from Hambantota to Pottuvil. Mainly fair weather will prevail in other sea areas around the island.

Winds will be North-easterly to North-westerly in direction and Wind speed will be 10-20kmph in the sea areas off the coast extending from Kankasanturai to Hambantota via Puttalam and Galle.


Winds will be North-westerly or Northerly in direction and Wind speed will be 20-30kmph in the other sea areas around the island.


**ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය  
2018 ජනවාරි මස 02 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදී.**

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කන්කසන්තුරය සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට වයඹ දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 10-20ක් පමණ වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ උතුරු දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.

  
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),  
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)





**දිස්ත්‍රික්ක සඳහා වැසි තත්ත්වය පිළිබඳව කාලගුණ අනාවැකිය.  
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලදී.**

නිකුත්කල වේලාව	2018-01-02 දින පෙ.ව. 5:30:00	වලංගු කාලය	පැය 24
වලංගු කාල සීමාව	2018-01-02 0.23 පෙ.ව. 5:30:00 සිට	2018-01-03 දින	පෙ.ව. 5:30:00 දක්වා

--

දිස්ත්‍රික්කය	අනාවැකිය	පරාසය(මි.මී.)	සම්භාවිතාව	වෙනත් කරුණු
අම්පාර	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	85 %	
අනුරාධපුර	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
බදුල්ල	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	0-12.5	80 %	
මඩකලපුව	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
කොළඹ	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
ගාල්ල	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	12.5-25.0	75 %	
ගම්පහ	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	70 %	
හම්බන්තොට	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	12.5-25.0	80 %	
යාපනය	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
කළුතර	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
නුවර	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
කෑගල්ල	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	90 %	
කිලිනොච්චි	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
කුරුණෑගල	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
මන්නාරම	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
මාතලේ	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
මාතර	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	0-12.5	80 %	
මොනරාගල	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	12.5-25.0	80 %	
මුලතිව්	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
නුවර එළිය	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
පොලොන්නරුව	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	90 %	
පුත්තලම	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
රත්නපුර	සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	12.5-25.0	80 %	
ත්‍රිකුණාමලය	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
වවුනියාව	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	90 %	